



තාවකාලික කුසලතා හිඟ වීසා බලපත්‍ර (උපකාණ්ඩ 482) (Temporary Skill Shortage visa (subclass 482)) හෝ තාවකාලික රාජකාරී (කුසලතා) වීසා බලපත්‍ර(උපකාණ්ඩ 457) (Temporary Work (Skilled) visa (subclass 457))

කෝවිඩ්-19 පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර

ඔබට වීසා බලපත්‍රයක් නැති ඉවද, නැතිනම් ඔබගේ වීසා බලපත්‍ර තත්වය සම්බන්ධයෙන් පැහැදිලි නැතිනම්, ඔබ විසින් මහජන සෞඛ්‍ය විධාන අනුගමනය කළ යුතුය. ඔබට අසනීප නම්, වෛද්‍ය උපදෙස් ලබා කෝවිඩ්-19 සම්බන්ධයෙන් පරීක්ෂා කර ගන්න.

ප්‍රාන්ත සහ රෙටරි රජයන් මගින් කෝවිඩ්-19 සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර ලබාදීම සිදු කෙරේ.

- [ඔස්ට්‍රේලියන් කැපිටල් රෙටරි](#)
- [නිව් සවුත් වෙල්ස්](#)
- [නොර්ත් රෙටරි](#)
- [ක්වින්ස්ලන්ඩ්](#)
- [සවුත් ඔස්ට්‍රේලියා](#)
- [තස්මේනියා](#)
- [වික්ටෝරියා](#)
- [වෙස්ටර්න් ඔස්ට්‍රේලියා](#)

මා හට තාවකාලික කුසලතා හිඟ වීසා බලපත්‍රයක් (උපකාණ්ඩ 482) හෝ තාවකාලික රාජකාරී (කුසලතා) (උපකාණ්ඩ 457) වීසා බලපත්‍රයක් ඇත

තාවකාලික කුසලතා හිඟ සහ 457 උපකාණ්ඩ වීසා බලපත්‍රධාරීන්ව කෝවිඩ්-19 හේතුවෙන් තාවකාලිකව වැඩ නවත්වා (stood down) ඇති නමුදු සේවය අවසන් කර නැතිනම් (laid off) ඔවුන්ගේ වීසා බලපත්‍ර වලංගුව පවතින අතර සාමාන්‍ය වැඩපිලිවෙලවල් යටතේ සිය වීසා බලපත්‍ර දීර්ඝ කර දීම සඳහා ව්‍යාපාරවලට අවස්ථාව ඇත.

ඔබගේ වීසා කොන්දේසිවලට අනුකූල වන ආකාරයට හෝ සේවායෝජකයන්ගේ වගකීම්වලට අනුකූල වන ආකාරයට ඔබගේ පැය ගණන් අඩු කිරීමට ව්‍යාපාරවලට හැකියාව ඇත.

ඔබගේ රැකියාව අහිමි ඇතිනම් ඔබට ඇති විකල්ප

ඔබගේ වැඩ නවත්වා දැනට රැකියාවක් නැතිව සිටිනම්, දින 60ක් ඇතුළත වෙනත් සේවායෝජකයෙකු සොයාගත යුතුය, නැතිනම්, හැකි අවස්ථාවල ඔස්ට්‍රේලියාවෙන් පිටත්ව යා යුතුය.

ඔබට සිය මව්බිමට යා නොහැකිනම්, වලංගු වීසා බලපත්‍රයක් පවත්වා ගත යුතු අතර අවශ්‍ය අවස්ථාවලදී ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය උපදෙස් පිලිපදිය යුතුය.

සෞඛ්‍ය රැකවරණ, වෛද්‍යවේදීන් සහ ආරාධිත රැකවරණ හෝ කෘෂිකර්මාන්ත සහ ආහාර සැකසීම ආදී තීරණාත්මක අංශවල දැනට වැඩ කරන භාවකාලික වීසා බලපත්‍ර දරණ අය හට [Temporary Activity Visa \(subclass 408\) Australian Government Endorsed Agreement Event stream \(COVID-19 Pandemic event visa\)](#) වීසා බලපත්‍රයකට අයදුම් කිරීමට සුදුසු තිබිය හැකිය.

මූල්‍ය දූෂකරණ අත්දැකීම් වීසා බලපත්‍රධාරීන්

ඔබගේ කටයුතු කරගෙන සිටිය නොහැකි නම්, සිය මව්බිම කරා යාමට කටයුතු පිළියෙල කරගත යුතුය.

ඔබගේ වැඩ භාවකාලිකව වැඩ නවත්වා (stood down) ඇති නමුදු සේවය අවසන් කර නැතිනම් (laid off) සහ ඔබගේ ජීවන වියදම උපයාගත නොහැකිනම්, 2019-20 මූල්‍ය වර්ෂයේදී බදුවලට යටත් නොවී \$10,000 දක්වාදු මුදලක් විශ්‍රාම පාරිභෝගික මුදලින් ලබාගත හැකිය.

කරුණාකර [විශ්‍රාම පාරිභෝගික වෙත කලින් ප්‍රවේශවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්‍යාල වෙබ් අඩවිය](#) වෙත පිවිසෙන්න.

කෝවිඩ්-19 වසංගත ඉසව් වීසා බලපත්‍රය (COVID-19 Pandemic event visa)

ඔබගේ භාවකාලික රාජකාරී වීසා බලපත්‍රයේ කාලය ඉකුත්වන්නේ නම්, සහ ඔබ තීරණාත්මක සෞඛ්‍ය සේවක රාජකාරී නොකරයි නම්, ඔබට සිය මව්බිමට යාමට නොහැකිනම් සහ වෙනත් වීසා බලපත්‍රයකට අවශ්‍යතා සපුරන්නේ නැතිනම්, ඔබට කෝවිඩ්-19 වසංගත ඉසව් වීසා බලපත්‍රයකට අයදුම් කිරීමට සුදුසුකම් තිබිය හැකිය.

ඔබ හට වෙනත් වීසා බලපත්‍රයකට සුදුසුකම් නැති බව තහවුරු කළ යුතුය. ඔබ හට වෙනත් වීසා බලපත්‍රයක් සඳහා අවශ්‍ය සුදුසුකම් නැත්තේ කුමන හේතුව නිසාද යන්න පෙන්වා දිය යුතුය. මෙයට ඔබ විසින් වෙනත් වීසා බලපත්‍රයකට අයදුම් කිරීමට අවශ්‍ය ගාස්තුව සපයා ගැනීමට ප්‍රමාණවත් අරමුදල් නැති බවට බවට ප්‍රකාශයක් සහ සාක්ෂි තිබිය හැක.